

**සංගම යුගය, උත්සව පැවැත්වීමේ යුගයක් වන අතර, බ්‍රහ්මණ දිවිය උද්යෝගයේ දිවියකි.**

අද දින, පූජනීයම සහ උසස්ම පියා, ඔහුගේ පූජනීය සහ ප්‍රීතිමත් භංසයින් සමග හෝලි උත්සවය සැමරීමට පැමිණ සිටියි. ත්‍රිමූර්ති පියා, හෝලියේ ආකාර තුනේ, දිව්‍යමය වැදගත්කම ගැන පැවසීමට පැමිණ ඇත. සංගම යුගය, කොහොමත් පූජනීය (holy) යුගයයි. සංගම යුගය, උත්සව සමරන යුගයකි. ඔය ශ්‍රේෂ්ඨ ජීවත්මයන්ගේ සෑම දවසක්ම, සෑම මොහොතක්ම, උද්යෝගයෙන් පිරි උත්සවයකි. දැනුම නොමැති මිනිසුන්, තමන් තුළ උද්යෝගය ඇති කිරීමට උත්සව සමරති. කෙසේවෙතත්, ඔය ශ්‍රේෂ්ඨ ජීවත්මයන්ට, මෙම බ්‍රහ්මණ දිවිය, උද්යෝගිමත් දිවියකි. එය උනන්දුවෙන් සහ සතුටින් පිරි දිවියකි. මේ නිසයි, සංගම යුගයම උත්සවශ්‍රීයේ යුගයක් වන්නේ. දේවමය ජීවිතයක් යනු, සෑම විටම උනන්දුව සහ උද්යෝගයෙන් පිරි ජීවිතයකි. ඔබ, ඔබගේ ශ්‍රේෂ්ඨ ජීවිත ගෙවන්නේ, නිරන්තරයෙන් සතුටින් නර්තනය කරමින්, දැනුමේ පෝෂ්‍යදායී අමාත්‍ය පානය කරමින් සහ ඔබගේ හදවත් වලින් සතුටට සහ සෙනෙහසේ ගීත ගායනා කරමින්ය. දැනුම නොමැති ජීවත්ම, එක දිනයක් සමරා තාවකාලික උද්යෝගය අත්විඳින අතර ඉන්පසුව ඔවුන් පෙර සිටි ආකාරයටම පත් වෙයි. ඔබ උත්සව සමරන අතර පූජනීය වී, ඔබ අත් අයවත් පූජනීය කරවයි. ඒ මිනිසුන් නිකම්ම සමරන නමුත් ඔබ එය බවට පත් වන අතර සැමරීම සිදුකරයි. මිනිසුන් තුන් ආකාරයක හෝලි සමරයි. එකක් පිළිස්සීමේ හෝලියයි. දෙවැන්න අත් අය පැහැ ගැන්වීමේ හෝලියයි. තුන්වැන්න, ශුභ හමුවක් සැමරීමේ හෝලියයි. හෝලියේ මෙම තුන් ආකාරයේ සැමරුමට ආධ්‍යාත්මික අරුත් ඇති නමුත් ඒ මිනිසුන් එය දිගින් දිගටම භෞතික අන්දමකින් සමරයි. මෙම සංගම යුගයේදී, ඔය ශ්‍රේෂ්ඨ ජීවත්ම, පියාට අයත් වන විට, එනම් ඔබ පූජනීය වන විට, ඔබ ප්‍රථමයෙන් කරන්නේ කුමක්ද? ප්‍රථමයෙන්ම ඔබ යෝගා ගින්නේ ඔබගේ සියලුම පැරණි සංස්කාර සහ ගති ස්වභාවයන් පුළුස්සා දමයි. සිහිපත් කිරීම තිබීමෙන් ඔබට පියාගේ ඇසුරින් පැහැ ගැන්වීමට හැකි වන්නේ, ඉන්පසුව පමණයි. ඔබත් ප්‍රථමයෙන් පුළුස්සා දැමීමේ හෝලිය සමරන අතර ඉන්පසුව ඔබ දෙවියන්ගේ ඇසුරේ පැහැයෙන් වර්ණවත් වෙයි, එනම්, ඔබ පියාට සමාන වෙයි. පියා, ඥාන සාගරයයි, එබැවින් ඔය දරුවන්ද ඔහුගේ ඇසුරින් වර්ණවත් වීමෙන් ඥානයේ ප්‍රතිමූර්ති වෙයි. එබැවින්, පියාගේ ගුණධර්ම ඔබගේ ගුණදම් වී, පියාගේ බල, ඔබගේ සම්පත් වෙයි ඒවා ඔබගේ දේපළ බවට පත්වෙයි. ඇසුරේ පැහැය, කෙතරම් සදාකාලික වන්නේද යත්, එය උපතින් උපතට සදාකාලික වෙයි. පසුව, ඔබ ඇසුරින් වර්ණවත් වූ පසුව, ඔබ මෙම ආධ්‍යාත්මික පැහැයේ හෝලිය සැමරූ පසු, ජීවත්ම, පරමාත්ම ජීවය සමග, පියා සහ දරුවන් අතර ශ්‍රේෂ්ඨ හමුව, නිරතුරුවම සිදුවෙයි. දැනුම නොමැති මිනිසුන් පසුව ඔබගේ මෙම ආධ්‍යාත්මික හෝලියේ සිහිවටනය සැමරීම අරඹයි. ඔවුන් ඔබගේ උද්යෝගයෙන් පිරි ප්‍රායෝගික ජීවිතවල විවිධ සිහිවටන සමරා, තාවකාලික කාලයකට සතුටු වෙයි. ඔවුන් ඔබගේ ශ්‍රේෂ්ඨ ජීවිතවල සෑම පියවරකදීම ඔබ හිමි කරගත් විශේෂතා සිහිකර, ඔවුන් කෙටි කාලයකට සතුටින් දිගටම සමරයි. ඔබ මෙම සිහිවටනය ගැන දැක, ඇසු විට, මෙය ඔබගේ විශේෂතාවයන්ගේ සිහිවටනයක් වීම ගැන, ඔබ සතුටු වනවා නේද? ඔබ මායා පුළුස්සා දැමූ අතර, ඔවුන් හෝලිකාවක් සාදා, එය පුළුස්සා දමයි. ඔවුන් බොහෝ විනෝදජනක කතාපුවත් ගොතා ඇති අතර ඔබ ඒවා ඇසු විට, ඔබගේ ජීවිතවල සිදුවීම් ඔවුන් ගෙන ඇති ආකාරය ඔබට භාසාය ගෙන එයි. ඔබගේ විවිධ ලැබීම්වල සිහිවටනයක් ලෙසින් ඔවුන් හෝලි උත්සවය සමරයි. ඔබ දැන් නිරතුරුවම සතුටින් සිටියි. ඔබ සතුට ලබා ගැනීමේ සිහිවටනයක් ලෙස, ඔවුන් බොහෝ සතුටින් හෝලි සමරයි. ඔවුන් ඒ වෙලාවේ සියලු දුක් අමතක කරන අතර ඔබට සෑම කලටම දුක අමතක වී ඇත. ඔවුන්, ඔබ සතුට ලබා ගැනීමේ සිහිවටනය සමරයි.

එමෙන්ම සමරන විට, තරුණ මහළු සියලු දෙනාම බොහෝ සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් හෝලි සමරයි. එදින සියලු දෙනාගේ ආවේගද ඉතා සැහැල්ලුවෙන් තිබෙයි. ඉතිං මෙය, ඔබ ආලෝකමත් සහ සැහැල්ලු වීමේ සිහිවටනයකි. ඔබ දෙවියන්ගේ ඇසුරේ පැහැයෙන් වර්ණවත් වූ විට, ඔබ ආලෝකමත් සහ සැහැල්ලුවට පත් වනවා, එහෙම නේද? එබැවින් මෙම විශේෂත්වයේ සිහිවටනයක් තිබේ. ඒ සමගම, ඔවුන්ට කුමන නෑ සබඳකමක් තිබුණත්, තරුණ මහළු සියලු දෙනාම සමාන වීමේ හැඟීම් ඔවුන්ට තිබේ. ඔහු කුඩා මුතුපුරෙක් වුවත් ඔහු තම සියාව වර්ණවත් කරයි. ඔවුන් වයස සහ නෑකම් වල සියලු අවධානය අමතක කරයි. සමාන බවේ හැඟීම ඔවුන්ට තිබේ. මෙය, ඔබ විශේෂයෙන් සමාන වීමේ, එනම්, සහෝදරත්වයේ මනෝ ස්ථිතියේ,

වෙනත් කිසිම නැකමක දිෂ්ටියක් නොතිබීමේ සිහිවටනයයි එය ඔබගේ සහෝදරත්වයේ සමාන ස්ථිතියේ සිහිවටනයකි. එමෙන්ම මෙම දිනයේ ඔවුන් විවිධ වර්ණ වලින් යුතු ජලයෙන් සෙල්ලම් පිස්තෝල පුරවා එකිනෙකාට වර්ණවත් කරයි. මෙයත් ඔබගේ මෙකල සේවයේ සිහිවටනයකි. ඔබගේ දිෂ්ටිය ඉසිමින්, ඔබ ජීවත්ම කෙතරම් සෙනෙහසේ ප්‍රතිරූ, ආනන්දයේ, සතුටේ, සාමයේ සහ බලයේ ප්‍රතිරූ බවට පැහැ ගන්වනවාද? ඔබ ඔවුන්ට කෙබඳු ආකාරයකට වර්ණවත් කරන්නේද යත්, වර්ණය සදාතනිකව රැඳී තිබෙයි. එය සේදී යා නොහැක. ඔබට කිසිදු උත්සාහයක් දැරීමට අවශ්‍ය නොවෙයි. ඒ වෙනුවට සෑම ජීවත්මයකටම නිරතුරුවම මෙම පැහැයෙන් වර්ණවත් වීමට අවශ්‍ය වෙයි. ඉතිං ඔබ සියලු දෙනාටම ආධ්‍යාත්මික වර්ණ ඇති, ආධ්‍යාත්මික දිෂ්ටියේ ඉසින බෝතලයක් තිබෙනවා නේද? ඔබ හෝලි ක්‍රිඩාවේ යෙදෙනවා නේද? මෙම ආධ්‍යාත්මික හෝලිය, ඔබ සියලු දෙනාගේ ජීවිතවල සිහිවටනයකි. ඔබ බාප්පාදා සමග බොහෝ ශුභ හමුවක් සැමරූ නිසා, ඔහුට මුණගැසීමෙන් ඔබ පියාට සමාන වෙයි. ඔබ බොහෝ ශුභ හමුවක් සැමරූ නිසා ඔබ ඒකාබද්ධ විය. කිසි කෙනෙකුට ඔබට වෙන් කළ නොහැක.

තවද මෙම දවස අතීතයේ සියලු දේ අවසන් කරන දිනයයි. ඔබ අතීත උපත් 63 අමතක කරනවා නේද? ඔබ අතීතයට නැවතීමේ තිත් තබයි. මේ නිසයි හෝලියේ අරුත, මෙය බවද පවසන්නේ අතීතය, අතීතයයි! ඇතැමුන් අතර එදිරිවාදිකම් කෙතරම් බලවත් වුවත්, එය අමතක කර, ඉන්පසුව එය හමුවක් සමරන දිනය බව සැලකෙයි. ඔබද ජීවත්මයන්ගේ සතුරාට අමතක කර - රකුසු සංස්කාර සහ සතුරු ස්වභාවය - අමතක කර, දෙවියන් සමග හමුවක් සැමරුවා, එහෙම නේද? පැරණි සංස්කාර වලට, ඔබගේ සිතිවිලි වලින් වත්, ඔබගේ අවධානය තුළට ඇතුළු විය නොහැක. මෙයත් අමතක කිරීමේ ඔබගේ විශේෂත්වයේ සිහිවටනය සැමරීමයි. ඉතිං ඔබට විශේෂතා කොපමණ තිබෙනවාද කියා ඔබට ඇසුණාද? ඔවුන් ඔබගේ සෑම ගුණදහමක, විශේෂතාවයක සහ ක්‍රියාවක, වෙනම සිහිවටන සාදා තිබේ. එසේ නම් තම සෑම ක්‍රියාවක්ම සිහිවටනයක් බවට පත්වන සහ ඔවුන්ට සිහි කිරීම, අන් අයට සතුටක් ලබා දෙන ජීවත්ම, කෙතරම් ශ්‍රේෂ්ඨ වන්නේද? ඔබ කවුරුන්ද කියා ඔබට වැටහෙනවාද? ඔබ කොහොමත් පූජනීයයි නමුත් ඔබ බොහෝ විශේෂද වෙයි.

ඔය ද්විත්ව විදේශිකයන් ඔබගේ ශ්‍රේෂ්ඨත්වයේ සිහිවටන ගැන නොදැන සිටින නමුත් ලෝකයේ මිනිසුන්, ඔබගේ සිහි කිරීමේ වැදගත්කම සිහිකර, එය සමරයි. හෝලි යනු කුමක්ද කියා ඔබට වැටහෙනවාද? ඔබ සියලු දෙනාම කොහොමත් ඇසුරින් පැහැ ගැන්වෙනවා. ඔබ කෙරම් ප්‍රමාණයකට, සෙනෙහසේ පැහැයෙන් වර්ණවත් වන්නේද යත්, ඔබට පියා හැර වෙනත් කිසි දෙයක් නොපෙනෙයි. ඔබ සෙනෙහසේ ගිලි සිටිමින් කා, බී, ඇවිද, ගීත ගයා, නර්ථනය කරයි. ඔබ පැහැය සේදී නොයන වර්ණයකින් වර්ණවත් වී සිටිනවා නේද? නැත්නම් වර්ණය දුර්වලද? ඔබ වර්ණවත් වී ඇත්තේ කුමන පැහැයෙන්ද දිය වී යන හෝ දිය නොවන. ඔබ අතීතය, අතීතය බවට පත් කර තිබේද? වැරදීමකින්වත් අතීතයේ දේවල් සිහි නොවීය යුතුයි. ඔබ පවසන්නේ මා කුමක් කරන්නද, මට එය නිකම්ම මතක් වුණා? එය පැමිණෙන්නේ වැරදීමකින්. නව උපතක්, නව දේවල්, නව සංස්කාර, නව ලෝකයක්. මෙම චුභ්මණයන්ගේ ලෝකය වුවත් නව ලෝකයකි. චුභ්මණයන්ගේ භාෂාවද අළුත්ය. ජීවත්මයන්ගේ භාෂාව, අළුත් නේද? ඔවුන් පවසන්නේ කුමක්ද, එමෙන්ම ඔබ පවසන්නේ කුමක්ද? දෙවියන්ගේ සෑම දෙයක්මද අළුත්ය. එබැවින් භාෂාව අළුත්, වාරිත්‍ර වාරිත්‍ර අළුත්, සම්බන්ධතා සහ නැකම් අළුත් සෑම දෙයක්ම අළුත් වී ඇත. පැරණි සියල්ල අවසන් වී තිබේ. නවතාවය ආරම්භ වී තිබේ. ඔබ ගයන්නේ පැරණි ගීත නොවෙයි, අළුත් ගීතයි. 'කුමක්ද? ඇයි?' යනු, පැරණි ගීතයි. 'අහා! අපුරුයි! ඔහෝ!' මේවා නව ගීතයි. ඉතිං ඔබ ගයන්නේ කුමන ගීතද? ඔබ අසරණ බවේ ගීත ගයන්නේ නැහැ නේද? ඔබ නොවෙයි, අසරණ බවින් හඬා වැටීමට ලෝකයේ බොහෝ දෙනෙක් සිටියි. එබැවින් ඔබ සදාතනික හෝලි සැමරුවා, එනම්, ඔබ අතීතය, අතීතය බවට පත් කර, සම්පූර්ණයෙන් පිවිතුරු විය. ඔබ පියාගේ ඇසුරේ පැහැයෙන් වර්ණවත් වී ඇත. එසේ නම් ඔබ හෝලි සැමරුවා නේද?

පියා සහ ඔබ සෑම විටම එකට සිටින අතර, සංගම යුගයෙහි ඔබ නිරන්තරයෙන් එකට සිටිවි. ඔබට වෙන් කළ නොහැක. බාබා සහ ඔබ පමණක් සිටින බවට බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් ඔබගේ හදවත තුළ තිබෙනවා නේද? නොඑසේ නම් තිරය පිටුපස තුන්වැන්නෙක් සිටිනවාද? විටෙක මියෙක් හෝ විටෙක බළලෙක් මතු වන්නේ නැහැ නේද? අන් සෑම දෙයක්ම අවසන් වෙලා නේද? දැන් ඔබට පියා හමු වී ඇති බැවින් ඔබට සියල්ල හමු වී තිබේ ඉතිරි වුන දෙයක් නොමැත. වෙනත් කිසිදු නෑ සබැඳියාවක් නැහැ, වෙනත් කිසිදු සම්පතක්, බලයක් හෝ ගුණදහමක් හෝ දැනුමක් හෝ ලැබීමක් ඉතිරි වී නැත. එසේ නම් ඔබට තව අවශ්‍ය මොනවාද? මෙය හෝලි සැමරීම ලෙස හැඳින්වෙයි. ඔබට වැටහෙනවාද?

ඔය මිනිසුන් බොහෝ ප්‍රීතියෙන් සිටියි. ඔබ සැහැල්ලු අධිරාජවරුන්, සිප්පි කටුවක් වත් නැති අධිරාජවරුන්, දුකින් නිදහස් දේශයේ අධිරාජවරුන්. මෙතරම් ප්‍රීතියෙන් වෙනත් කිසිවෙකුට සිටිය නොහැක. එය ලෝකයේ ධනවත්ම පුද්ගලයා වුවත්, ලෝකයේ ප්‍රසිද්ධම පුද්ගලයා වුවත්, මහා විද්වතෙක්, වේද ශාස්ත්‍ර හැදෑරූ කෙනෙක් හෝ දැඩි බැතිමතෙක්, සුපතල විද්‍යාඥයෙක් හෝ ඕනෑම වෘත්තීයක කවුරු වුනත්, වෙහෙසක් නොමැති, මෙතරම් ප්‍රීතිමත් දිවියක් ඔහුට තිබිය නොහැක. තිබෙන්නේ සෙනෙහසම පමණයි. කණස්සලු නොමැත. ඔබට පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි තිබෙන අතර ඔබ සුබ පතන්නෙක්. මෙතරම් ප්‍රීතිමත් ජීවිතයක් ඇති වෙනත් කෙනෙක් ඔබට සොයාගත හැකිද කියා මුළු වක්‍රය වටා සංචාරය කර බලන්න. එවිට ඔබට එවැන්නෙක් හමුවන්නේ නම්, එම කෙනාට මෙහි ගෙන එන්න! ඔබ මෙම ගීතය ගයන්නේ මේ නිසයි මධුබාත්ති, පියාගේ ලෝකයේ, ඇත්තේ සතුටම පමණයි. ඔබ ආහාර ගන්නා විට තිබෙන්නේ ප්‍රීතියයි ඔබ නිදියන විට ප්‍රීතිය තිබේ. නිදි පෙත්තක් ගෙන නින්දට යාමට අවශ්‍ය නැත. පියා සමග නින්දට යන්න, එවිට ඔබට පෙත්තක් ගැනීමට අවශ්‍ය නොවෙයි. අධි රුධිර පීඩනය තිබෙන බව හෝ වේදනාවක් තිබෙන බව ඔබ පවසන්නේ, ඔබ තනිව නිදන විටයි. ඔබට පෙත්තක් ගැනීමට අවශ්‍ය වන්නේ එවිටයි. බාබාව ඔබ සමග තබාගන්න. සරලව මෙසේ පවසන්න බාබා, මා දැන් ඔබ සමග නින්දට යනවා. පෙත්ත මෙයයි. ආරම්භයේ මෙන්, බෙහෙත් නොමැති කාලයක් පැමිණෙයි. ඔබට එය මතකයි නේද? ආරම්භයේ බොහෝ දීර්ඝ කාලයක් ඖෂධ තිබුණේ නැත. ඔව්, ඔබ කිරි යොදයෙන් ටිකක් හෝ බටර් කයි. ඔබ කිසිම විටෙක ඖෂධ නොගත්තේය. එබැවින් ආරම්භයේදී ඔබව එයට පුහුණු කළා නේද? ඔබගේ සිරුරු මහළු විය. අවසානයේ එම ආරම්භක කාලයේ දින නැවතත් සිදුවෙයි. සියලු දෙනාටම අසහාය දර්ශනද නොකඩවා ලැබෙයි. බොහෝ දෙනෙකුට ආශාවක් තිබේ මට එක් වරක් පමණක් දර්ශනයක් ලබා දෙන්න! අවසානය තෙක් ශක්තිමත්ව රැඳී සිටින අයට දර්ශන ලැබෙයි. සමූහයක එම බන්ධනයම තිබෙයි. සේවය එවිට අවසන් වී තිබෙයි. දැන් සේවය නිසා ඔබ එහෙ මෙහෙ විහිදී සිටියි. එකලට සියලුම ගංගා, සාගරය සමග මුසු වෙයි. කෙසේවෙතත්, එම සමය බොහෝ දරුණු වෙයි. ඔබට සියලු පහසුකම් තිබුණත් ඒවා ක්‍රියාත්මක නොවෙයි. මේ නිසයි, එම වෙලාවට ඔබ කළ යුත්තේ කුමක්ද යන්න ගැන, එය ස්පර්ෂ කිරීමට හැකි වන සේ, ඔබගේ බුද්ධියේ සම්බන්ධතාවයේ රේඛා ඉතා පැහැදිලි විය යුත්තේ. ඔබ තත්පරයකින් හෝ පමා වන්නේ නම්, ඔබ නැති වෙයි. ඒ මිනිසුන් බොත්තම තද කිරීම තත්පරයකින් හෝ පමා කරන්නේ නම්, සිදු වන්නේ කුමක්ද? ඒ ආකාරයෙන්ම මෙහිදීද, ඔබට ස්පර්ෂය ලැබීම, තත්පරයකින් හෝ පමා වන්නේ නම්, ඔබට මෙහි පැමිණීමට අපහසු වෙයි. ඒ මිනිසුන්ද බොහෝ අවධානයක් යොමු කරමින් එහි අසුන් ගෙන සිටියි. ඒ ආකාරයෙන් මෙහි සිදුවන්නේ බුද්ධිය ස්පර්ෂ කිරීමකි. ආරම්භයේ නිවසේ අසුන්ගෙන සිටි බොහෝ දෙනෙකුට, තමන්ට අඩ ගසන හඬක් ඇසුණි 'එන්න, එහි යන්න! දැන් මෙහි එන්න!' ඔවුන් සැනෙකින් පිටත් වී පැමිණියා. අවසානයේදී පියාගේ හඬ ඔබ වෙතට ලඟා වෙයි. ශාරීරික අන්දමකින් සියලුම දරුවන්ට අඬගැසූ ආකාරයෙන්ම, ඔහු සුක්ෂ්ම ආකාරයකින් සියලුම දරුවන්ව කැඳවයි 'එන්න, එන්න!' එපමණයි! ඇවිත් ඔහු සමග යන්න. ඔබගේ බුද්ධිය, සෑම විටම පැහැදිලි විය යුත්තේ මේ නිසයි. ඔබගේ බුද්ධිය වෙනත් තැනකට ඇදී යන්නේ නම්, ඔබට පියාගේ අඬගැසීම සහ ඔබව කැඳවීම ඔබට අහිමි වී යයි. මේ සියලු දේ සිදුවීමට තිබේ.

ඔය ගුරුවරුන් සිතන්නේ ඔබ කොහොමත් මෙහෙට ලඟා වෙයි කියාය. ඔබ සිටින ස්ථානයේම, පියා ඔබට උපදෙස් ලබා දීමද සිදු විය හැක්කක්, එහි කිරීමට විශේෂ කාර්යයක් තිබිය හැක. ඇතැම් විට වෙනත් අයට බලය දීම ඔබට කිරීමට සිදු වෙයි. ඔබට කෙනෙක්ව ඔබත් සමග ගෙන යාමට සිදුවෙයි. මෙයත් සිදුවිය හැක, නමුත් එය, ඔබගේම මතයට අනුව හෝ ඔබගේ බැඳීමට අනුව නොව, පියාගේ උපදෙස් වලට අනුව විය යුතුයි. ඔබ මෙසේ සිහි නොකළ යුතුයි අනේ මගේ මධ්‍යස්ථානය! මා අහවල් ශිෂ්‍යයාව මා සමග ගෙන යා යුතුයි. මේ කෙනා විශේෂයි, ඔහු උදව්කරුවෙක්! එය එසේද නොවිය යුතුයි. ඔබ තවත් කෙනෙක් වෙනුවෙන් බලා සිටින්නේ නම්, ඔබව දමා යනු ඇත. ඔබ මේ තරමටම සුදානම් නේද? මෙය නීති සුදානම්ත් සිටීම ලෙස හැඳින්වෙයි. සෑම දෙයක්ම සෑම විටම අසුරා තිබිය යුතුයි. ඒ වෙලාවේ අසුරා ගැනීම ගැන ඔබට සිතීමට සිදු නොවිය යුතුයි මා මෙය කළ යුතුයි, මා එය කළ යුතුයි. සකාර් දිනවල, සේවය කරන දරුවන්ගේ ගමන් මළු, සෑම විටෙකම සුදානම්ත් තිබුණේ කෙසේද කියා, ඔබට මතකයි. දුම්රිය පැමිණීමට විනාඩි පහක් තිබියදී ඔවුන්ට උපදෙසක් ලැබෙයි ඔබ දැන් යා යුතුයි. එබැවින් ඔවුන්ගේ ගමන් මළු සුදානම්ත් තිබෙයි. ඔවුන් නැඟිය යුතු දුම්රිය, කලින් දුම්රිය ස්ථානයට ලඟා වී ඇති විට, ඔවුන් තම දුම්රිය ස්ථානය බලා පිටත් වෙයි. ඔබ එය අත්දුටුවා නේද? මෙහිදීද ඔබගේ මනෝ ස්ථිතියේ ගමන් මළු, සුදානම්ත් තිබීමට අවශ්‍යයි. පියා ඔබට අඩ ගසන අතර දරුවන් ඔහු ඉදිරියේ පෙනී සිටියි. මෙය නීති සුදානම්ත් සිටීම ලෙස හැඳින්වෙයි. අවවා.

ඇසුරේ පැහැයෙන් සෑම විටම වර්ණවත් වී සිටින අයට, අතීතය, අතීතයේම තබා, තම වර්තමානය සහ අනාගතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නා අයට, නිරන්තරයෙන් පියා සමග හමුවක් සමරන අයට, සිහිපත් කිරීමේ හිඳිමින් සෑම ක්‍රියාවක්ම සිදු කරන අයට, එනම්, තම සෑම ක්‍රියාවක්ම සිහිවටනයක් බවට පත් කරගන්නා අයට, සෑම විටම සතුටින් ගීත ගයමින් නටමින් සංගම යුගයේදී ප්‍රීතියෙන් සමරන අයට, පියාට සමාන දරුවන්ට සහ ඔහුගේ සෑම සිතිවිල්ලක්ම හසුකර ගන්නා අයට, තම බුද්ධි සෑම විටම ශ්‍රේෂ්ඨව සහ පැහැදිලිව තබාගන්නා අයට, එවන් පූජනීය සහ ප්‍රීතිමත් භංසයින්ට, බාප්පාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

## සියලුම දරුවන්ගේ ලිපි වලට ප්‍රතිචාර දක්වමින්, බාප්පා හෝලි වෙනුවෙන් සුඛ පැතුම් ලබා දුන්නා

මේ දේශයේ සහ විදේශ වල සිටින සියලුම දරුවන්ගේ සෙනෙහසින්, උනන්දුව සහ උද්යෝගයෙන් සහ විටෙක ඔවුන්ගේ උත්සාහය වෙනුවෙන් පොරොන්දු වලින් පිරි, සියලු ලිපි සහ පණිවිඩ බාප්පාට ලැබුණා. බාප්පා ඔය සියලුම පූජනීය භංසයින්ට මෙම විශේෂ පාඨය මතක් කර දෙනවා, 'පියා කෙබඳුද, මා එවැනිය', මෙය ආශීර්වාදයක ස්වරූපයෙන් ඔබගේ අවධානයේ තිබේ. ඔබ ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙර හෝ සිතිවිල්ලක් ඇති කිරීමට පෙර, ප්‍රථමයෙන් පරීක්ෂා කර බලන්න මෙම සිතිවිල්ල, පියාගේ සිතිවිල්ලද? පියාගේ ක්‍රියා කුමක් වුවත්, ඒවා මගේ ක්‍රියාද? තත්පරයකදී පරීක්ෂා කර ඉන්පසුව එය ප්‍රායෝගිකව කරන්න. එවිට ඔබ පියාට සමාන, නිරන්තරයෙන් ශක්තිමත් ජීවත්මයක් වී සාර්ථකත්වය අත්විඳියි. සාර්ථකත්වය ඔබගේ ජන්ම උරුමයයි. ඔබ බොහෝ පහසු ලැබීම් අත්කර ගනිවි. 'මා සාර්ථකත්වයේ තාරකාවක් වන අතර එබැවින් සාර්ථකත්වය මගෙන් වෙන් කළ නොහැක.' සාර්ථකත්වයේ මල්දමේ පබුළු සෑම විටම ඔබගේ ගෙල වටා අමුණා තබාගන්න, එනම්, සෑම ක්‍රියාවකින්ම නොකඩවා සාර්ථකත්වය අත්විඳින්න. අද දින, මෙම හෝලියේ සමූහය තුළ, බාප්පා පෞද්ගලිකව ඔය සියලුම පූජනීය භංසයින් දැක, ඔබත් සමග හෝලි උත්සවය සමරනවා. ඔහු සෑම කෙනෙක් දෙසම සෙනෙහසින් බලන අතර සියලු දෙනාගේම විශේෂත්වයේ සුගන්දය අරගන්නවා. සෑම කෙනෙකුගේම විශේෂත්වයේ සුගන්දය ඉතාම මිහිරියි. සෑම විශේෂ ජීවත්මයක් දෙස, තම විශේෂත්වය සමග බැලීමෙන්, පියා මෙම ගීතය ගායනා කරයි අපූරුයි! මගේ පහසු යෝගි දරුව! අපූරුයි! මගේ කෝටි ගුණයක් භාග්‍යවත්ත දරුව! ඒ නිසා ඔය සෑම කෙනෙක්ම තම විශේෂත්වයට සහ නමට අනුව සෙනෙහස සහ සිහි කිරීම පෞද්ගලිකවම පිළිගෙන, සෑම විටම බාප්පාගේ ආරක්ෂක වියන යට රැඳී සිටිමින් මායාට බිය නොවන්න. එය සුළු දෙයක් එය විශාල දෙයක් නොවෙයි. සුළු දෙයක් විශාල නොකරන්න. විශාල දෙයක්, සුළු දෙයක් කරන්න. ඔබ උඩ ඉහළ සිටින්නේ නම්, විශාල දෙයක් ඉතා කුඩා වෙයි. ඔබ පහළ සිටින්නේ නම්, කුඩා දේවල් පවා විශාල ලෙස දිස්වෙයි. මේ නිසයි ඔබට බාප්පාගේ ඇසුර සහ ඔහුගේ හස්තය තිබෙන්නේ. එබැවින් බිය නොවන්න. පියාසර කරමින් ඉන්න. පියාසර ස්ථිතියෙන් තත්පරයකදී සියල්ල ඉක්මවා යන්න. පියාගේ ඇසුර නිරන්තරයෙන් ඔබව ආරක්ෂිතව තබාගන්න අතර දිගටම ඔබව ආරක්ෂිතව තබා ගනියි. අවවා. ඔය එක් එක් කෙනාට, බොහෝ-කලක්-නැතිව-සිට-දැන්-හමු වූ විශේෂයෙන් ආදරණීය දරුවෙක් ලෙස ඇමතීමෙන්, බාප්පා ඔබ සියලු දෙනාටම හෝලි වෙනුවෙන් සුඛ පැතුම් ලබා දෙනවා. අවවා. (ඉන්පසුව සියලුම දරුවන් බාප්පා සමග හෝලි සැමරුවා).

**වරදානය:** උසස්ම පියා, උසස්ම තමන් සහ උසස්ම කාර්යය පිළිබඳ අවධානය තිබීමෙන්, ඔබ පියාට සමාන වී, බලවත් වේවා.

වර්තමාන ලෝකයේ ප්‍රභූවරයෙකුගේ දරුවෙක්, තමන්ද ප්‍රභූවරයෙක් බව සලකයි. කෙසේවෙතත්, කිසිවෙක් පියා තරම් උසස් නැත. 'අපි උසස්ම ජීවත්මයි, උසස්ම-උසස් පියාගේ දරුවන්ය.' මෙම අවධානය ඔබව බලවත් කරවනු ඇත. උසස්ම පියා, උසස්ම තමා සහ උසස්ම කාර්යය පිළිබඳ අවධානය ඇති අය, පියාට සමාන වෙයි. ඔය ජීවත්ම හැර, මුළු ලෝකයේම, වඩාත්ම ශ්‍රේෂ්ඨ සහ උසස්ම වන කිසිවෙක් නොමැත, ඔබව ප්‍රශංසා කරන්නේ සහ වන්දනා කරන්නේ මේ නිසයි.

**පාඨය:** අංගසම්පූර්ණත්වයේ කැඩපතෙහි, ඔබගේ සියුම් බැඳීම් පරීක්ෂා කර, නිදහස් වන්න.

\*\*\* ඔම ගාන්ති \*\*\*